

ହାତକାଳ

සතිසම්පර්කයේදී - සිහිය හා තුවණ දියුණු කිරීම

බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් හා මහාප්‍රයාවෙන් යුතුව දේශනා කළ හාවනාවෙන් අපේක්ෂා කරන්නේ සතිය හා සම්පර්කයේ දියුණු කරලිමයි. ‘සති’ යනු තම කය හා සිත පිළිබඳ සිහිය පිහිටුවා ගතිමින් සිත එකග කර ගැනීමයි. ‘සම්පර්කයේ’ යනු එකග වූ සිතින් ජීවිත යථාර්ථය නුවණීන් මෙනෙහි කිරීමයි. තම ජීවිතය පිළිබඳ සියලු අදාළකීම් අනිත්‍යයි වශයෙන් නුවණීන් බැලීමයි. එනම් ප්‍රයාවයි. මහාකරුණාවෙන් හා මහාප්‍රයාවෙන් යුතුව හාගාවතුන් වහන්සේ ලොවට දේශනා කළ හාවනාවෙන් අපේක්ෂා කෙරෙන්නේ සත්ත්වයන්ගේ සිහිය හා නුවණ (සතිසම්පර්කයේ) දියුණු කරලිමයි. කිසියම් කුසල අරමුණක යළි යළින් සිත හාවිත කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එමගින් සිතෙහි පවත්නා ලෝහ, ද්වීජ, මෝහ යන අකුසල මූල කුමයෙන් දුරැකර කොට උපරිම මානසික සතුට ඇතිවන පරිදි සිත සකස් කිරීම මෙහි දී සිදුවේ. බුදුහමේ දක්වෙන පරිදි විමුක්තියට හෙවත් නිවනට පමුණුවන දාරවු පහකි. ඒවා නම්, 1. ධර්ම ගුවණය, 2. ධර්ම දේශනය, 3. ධර්ම සාකච්ඡාව, 4. ධර්ම සජ්ජායනය, 5. හාවනාව (විමුත්තායනන සුත්ත, අං.නි. පක්ෂවක නිපාත)

ඉහත සඳහන් සැම කරුණකින් ම සිදු කෙරෙන්නේ අපගේ සිහිය හා නුවන දියුණු කිරීමයි. එබැවින් මේ අංග පහ ම එක හා සමානව වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ජ්වලාන සමයෙහි වාසය කළ ග්‍රාවකයන් මෙම ක්‍රම පහ ඔස්සේසේ ම නිර්වාණාවටෝධය ලැබූ අයුරු බොද්ධ ඉතිහාසයෙන් පැහැදිලි වේ. ඉහත සඳහන් මුළු කරුණු සාප්තව ම නිශ්චිත ඉරියවිවක සිට දෙනෙන් පියාගෙන කරන කටයුත්තක් නොවුව ද එම කරුණු ද (සිහිය හා නුවන දියුණු කරලන අර්ථයෙන්) හාවනාවෙන් තොර නොවන බව අප විශේෂයෙන් තේරුම් ගත යුතු ය. එබැවින් ඉහත කරුණු පහ යම්තාක් දුරට සිහිනුවණින් සිදු කෙරේ ද එපමණට හාවනාව වැඩිනා බව පැහැදිලි කරුණකි. එමෙන් ම නිශ්චිත ඉරියවිවකින් බොහෝ වේලාවක් තිස්සා ව ඉද ගෙන සිටිය ද එමගින් තම සිහිය හා නුවන දියුණු නොවේ නම් එය හාවනාවක් නොවන බව මෙහිලා විශේෂයෙන් වටහා ගැනීම වැදගත් ය.

බුද්ධමේ සඳහන් ත්‍රිවිධ ප්‍රණා ක්‍රියා (දාන, සීල, හාවනා) අතර හාවනාව ප්‍රධාන ප්‍රණා කරමයකි. නිරවාණාවලෝධය සඳහා දේශීත විමුක්ති මාරුගය තුළ ද හාවනාවට විශේෂ ස්ථානයක් හිමි වේ (විමුත්තායතන සූත්ත්). හාවනාව නිරවාණාවලෝධය සඳහා පිවිසෙන දොරවුවක් (විමුත්තායතනයක්) ලෙස ද සඳහන් වේ. කුසල ධර්මයන්හි යළි යළිත් සිත හාවිත කිරීම හාවනාවේ මූලික කාර්යය වේ (හාවිත කුසලයේමේ ආසේච්නී වඩියේත් ඒනායාති හාවනා). ලොකික කුසලය තුළ හාවනා වැඩිමෙන් සිතෙහි සමාධිත් බව දියුණු කොට දියාන ලැබීමට අවස්ථාව සැලසේ. මෙය බුදුවරයකු ලොව පහළ නොවූ කළෙක වුව ද කර්මත්ල අඳහන තුවණීන් යුත්තෙකුට සපුරා ගත හැකිකකි. ලෝකෝත්තර සම්මාදිවිධිය පදනම් ව වඩන හාවනාව මගින් සමාධිත් වූ සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තුවණීන් දැක අවිද්‍යාවෙන් සිත මුද්‍යා, සම්පුර්ණයෙන් ම සසර දුකින් තිදහස්වීමට මාවත විවර කෙරේ. මෙය ලොවතුරා බුදුවරයකුගේ සද්ධර්මය ලොව පවතින බුද්ධේත්පාද කාලයක පමණක් ලැබෙන සුවිශේෂ අවස්ථාවකි. මෙබදු සමයක ලොව වෙසෙන බුද්ධීමත් මත්‍යාජ්‍යන්ගේ ප්‍රධාන ජ්විත කාර්යභාරය විය යුත්තේ අවිද්‍යාව දුරුවන අයුරින් තම හාවනාව දියුණු කර ගැනීමයි.

භාවනාවෙන් කෙරෙන්නේ තමාගේ සිත පිරිසිදු කිරීමයි. එනම් ලෝහ, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ අකුසල මූලයන්ගෙන් සිත මුදවා සිතට සැබැඳු පිළිසරණ ආරක්ෂාව ලබා දීමයි. භාවනාව මගින් එක් අතිකින් විසිරි පවත්නා සිත සමාධිමත් කෙරෙන අතර අනික් අතින් සමාධිමත් සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම වශයෙන් ප්‍රයාව දියුණු කෙරේ. එමනිසා බුද්ධහම් සඳහන් භාවනා ප්‍රධාන කොටස දෙකකට බෙදේ. එනම්, විත්ත (සම්පූර්ණ) භාවනා භා පක්ෂීකා (විද්‍රෝහනා) භාවනා වශයෙනි.

සමථ (විත්ත) භාවනා

සමථ භාවනා මගින් විසිරී පවත්නා සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමට ප්‍රහුණු කෙරේ. එලෙස සිත සමාධිමත් වූ කළේහි අනිත්‍යතාව පිළිබඳව නුවණීන් මෙහෙහි කිරීම ප්‍රයා භාවනා මගින් සිදු වේ. ගොයම් කපන තැනැත්තක එක් අත්‍යින් ගොයම් මිට අල්ලා අතික් අතින් දැකැන්තෙන් ගොයම් මිට කපන්නාක් මෙන් සමථයෙන් සිත එක්තැන් කොට විද්‍රෝහනා නුවණීන් කෙලෙස් සිදීම සිදු කෙරේ. විත්ත භාවනා හෙවත් සමථ භාවනා යටතට වැටෙන කම්බන් හතුලිභක් බුද්ධමෙහි විස්තර වේ.

ඒවා නම්,

❖ දස කසිණ

- | | |
|---------------|---------------|
| 1. පයවි කසිණ | 2. ආපෝ කසිණ |
| 3. තේරෝ කසිණ | 4. වායෝ කසිණ |
| 5. තීල කසිණ | 6. පිත කසිණ |
| 7. ලෝහිත කසිණ | 8. ඕදාත කසිණ |
| 9. ආලෝක කසිණ | 10. ආකාස කසිණ |

❖ දස අසුහ

- | | |
|------------------|---------------|
| 1. උද්ධුමාතක | 2. විනිලක |
| 3. විප්‍රබිජක | 4. විවිෂ්දක |
| 5. වික්ඩායිතක | 6. වික්විත්තක |
| 7. හත්වික්විත්තක | 8. ලෝහිතක |
| 9. පුලවක | 10. අවිධික |

❖ දස අනුස්සති

- | | |
|------------------|-----------------------------|
| 1. බුද්ධානුස්සති | 2. ධම්මානුස්සති |
| 3. සංසානුස්සති | 4. සිලානුස්සති |
| 5. වාගානුස්සති | 6. දේවතානුස්සති |
| 7. මරණානුස්සති | 8. කායානුස්සති (කායාගතාසති) |
| 9. ආනාපානසති | 10. උපසමානුස්සති |

❖ සතර බුහුම විහාර

- | | |
|-----------|------------|
| 1. මෙත්තා | 2. කරුණා |
| 3. මුදිතා | 4. උපෙක්ඩා |

❖ සතර ආරුප්පෙන

- | | |
|------------------------|-------------------------------|
| 1. ආකාශානක්ද්වායතන | 2. වියුෂ්ක්දාණක්ද්වායතන |
| 3. ආකික්ද්වක්ද්ක්දායතන | 4. නේවසක්ද්ක්දානාසක්ද්ක්දායතන |

❖ ඒකසක්ද්ක්දා

- අාහාරේ පටික්කුලසක්ද්ක්දා

❖ ඒක වවත්තාන

- ධාතු මනසිකාර (පයවි, ආපෝ, තේරෝ, වායෝ යන සතර මහජතරුප බෙදා බැලීම)

ඉහත සඳහන් සියලු භාවනා කමටහන් සිතෙහි එකගබව සමාධීමත්බව ඇති කරලීම ඉලක්ක කොට පවතී. මුලදී ම ආත්ම සක්ෂේකාව දුරු නොවන අතර ආරම්භයෙහි දී සිදු වන්නේ අතිතය - අනාගතය වෙත දිවෙන සිත කුමයෙන් වර්තමානය තුළ තැන්පත් කරලීමයි. සිතෙහි තැන්පත් බවත් සමග කුමයෙන් මානසික සතුට වර්ධනය වී අනුකූලයෙන් ප්‍රඟාව වර්ධනය කරලීම වෙත සිත දිවයයි.

සමරය වැඩීමෙන් අපේක්ෂා කරන්නේ විද්‍රෝහනාවෙන් ලෝ තතු දැන ගැනීමට මනස සකස් කර ගැනීමයි. කැලකී පවත්නා ජලායයක් නිශ්චල කිරීමක් මෙනි. සමරය දියුණු වීමට සිල්වත්බව ප්‍රයෝගනවත් වේ. සිල්වත්බව දියුණුවීමට ඉනුදිය සංවරය, ත්‍රිවිධ සුවරිතය, ආහාරයෙහි පමණ දැන ගැනීම, නින්ද පාලනය කිරීම, නිතර දහම් ඇසීම, යෝනිසේෂ් මනසිකාරය, කළණ මිතුරු ඇසුර ආදි කරුණු උපකාරවත් වේ.

විපස්සනා (පක්ෂේකා) භාවනා

'විපස්සනා' යන පාලි පදයෙහි තේරුම් විශේෂයෙන් දැක්ම යන්නයි. විපස්සනා (විද්‍රෝහනා) භාවනා යනු අවිද්‍යාව දුරුකරලීම මූලිකස්ථානයේ තබා ප්‍රඟාව දියුණු කරලීම ඉලක්ක කොට පවත්නා භාවනායි. සම්බුද්ධ උතුමකු ලොව පහළ වුව ද නොවුව ද ලොව සැමදා සමර භාවනා පවතී. වින්ත සමරය දියුණු කොට ද්‍රාන ලබා බැඩිලොව යාම මෙහි උපරිම ප්‍රතිඵලයයි. ලොවිතරා සම්බුද්ධ උතුමකු ලොව පහළ වීමෙන් ලොවට ලැබෙන ප්‍රධාන අනුශාසනය විද්‍රෝහනා භාවනාවයි. අවිද්‍යා අන්ධකාරය සහමුලින් ම දුරුකොට සංසාර වතුයෙන් සත්ත්වයන් මුදවාලීම විද්‍රෝහනා භාවනාවේ මූලික ඉලක්කයයි.

මෙහු බුද්ධේය්තපාද සමයක මිනිස් ලොව උපන් බුද්ධිමත් මනුෂ්‍යයෙකුගේ ප්‍රධාන ජීවිත කාර්යභාරය විය යුත්තේ උපරිම ලෙස විද්‍රෝහනා භාවනාවට අදාළ දැනුම ලබාගෙන තම උපරිම කාලය භා ගක්තිය ජ්‍යෙෂ්ඨ පාදක තීරුමයි. දුර්ලභව ලද මෙම භාග්‍යසම්පන්න මිනිස් දිවියෙන් ලබා ගන්නා ඉහළ ම ප්‍රතිඵලය එයයි.

බුද්ධස්සනෙහි කුමන භාවනාවක් වැඩිව ද භාවනා වඩින ග්‍රාවකයා ආරම්භයේ දී ම පරිව්වසමුජ්පාදය පාදක කොටගත් දුකෙහි හටගැනීම හා නිරුද්ධවීම පිළිබඳ අසා දැන සිටීම වැළගත් වේ. එනම් රුප, වේදනා, සක්ෂේකා, සංඛාර, වික්ෂේකාණ යන ස්කන්ධ පංචය ඒක ක්ෂේකව හේතු ඇති විට හටගෙන ඒක ක්ෂේකව නිරුද්ධ වන බව පිළිබඳ යථා ස්වභාවය කළණ මිතුරන් වෙතින් අසා දැන ගැනීමයි. ඇසේ, කන ආදි ඉනුදිය ඔස්සේ රුප, ගබ්දාදී අරමුණු විෂයයෙහි අප ලබන අවබෝධය අතිතයෙන් වර්තමානයට නොපැමිණෙන වර්තමානයෙන් අනාගතයට නොයන ස්වභාවයක් බව මෙහි දී වටහා ගනී (අහුභා සම්බන්ධ ප්‍රඟා න හැවිස්සනි).

විද්‍රෝහනාවෙන් ප්‍රකට කර ගන්නා ජීවිත යථාර්ථය - පංචස්කන්ධය

විද්‍රෝහනා භාවනා ප්‍රගුණ කළ හැකි ආකාර රාජියක් බුදුදහමෙහි විස්තර වේ. විශේෂයෙන් ගිරිමානන්ද සුතුයෙහි දක්වෙන පරිදි දස සක්ෂේකා වැඩීමෙන් විද්‍රෝහනා ප්‍රඟාව දියුණු කර ගත හැකි ය. අනිත්‍ය, අනාත්ම, අසුහ, ආදිනව, ප්‍රහාණ, විරාග ආදි වශයෙන් සත්ත්වය සකස් වී ඇති මූලික ස්වභාවය මෙනෙහි කිරීම ප්‍රඟාව දියුණු වීමට උපකාරවත් වෙයි. මේ කුමන ආකාරයෙන් ජීවිතය හා ලෝකය ගැන සලකා බැලුව ද අවසානයෙහි වැඩින ප්‍රඟාව නම් දුකට සාජ්‍රව හේතුවන පක්ෂුවපාදානස්කන්ධයේ ස්වභාවය ප්‍රකට වීමයි. එනම් රුප, වේදනා, සක්ෂේකා, සංඛාර, වික්ෂේකාණ යන ස්කන්ධ පංචය යථා ස්වභාවය අවබෝධ වීමයි. පුද්ගලයෙකුගේ සමස්ත ජීවිතය ම යනු හැම මොහොතක ම හටගෙන නිරුද්ධ වන මෙම ස්කන්ධ පංචයෙහි යථා ස්වභාවය තුළටුව හොත් එය ම උපාදාන වී පංචවාදානස්කන්ධයක් ගොඩනැගේ. එවිට දුක හටගෙන හමාර ය. මෙහු තත්ත්වයක් මත යථාවබෝධය සඳහා ස්කන්ධ පංචයෙෂ් නියම ස්වභාවය යළි යළින් තුළ යුතුව ඇත.

එම තිසා හාගාවතුන් වහන්සේ ඉහත දැක්වූ සියලු විද්‍රෝහනා භාවනා ඒකරායි කොට සැම ආධ්‍යාත්මික ස්තරයක ම සිටින ග්‍රාවකයන්ට මූලික වශයෙන් අනුගාසනා කරන්නේ රුප, මේදනා, සංශෝධ්‍යා, සංඛාර, විශ්වෝධ්‍යාණ යන ස්කන්ධ පංචකය

1. සමුදය (හටගැනීම)
2. අත්‍යංගම (නිරෝධ්‍යා)
3. අස්ථාද (ආස්ථාදය)
4. ආදීනව (අතිවු විපාක)
5. නිස්සරණ (මිදීම)

යනාදි වශයෙන් මෙනෙහි කරන ලෙසයි.

අපගේ සමස්ත ජීවිතය ම යනු ඇසේ, කන, තාසය, දිව, කය, මනස යන ඉන්දියයන්ට රුප, ගබ්ද, ගන්ධ, රස, එළාටියාඩින, ධර්ම යනු අරමුණු පතිත වීමයි. අප ජීවත් වෙනවා යනු සැප, දුක් විදිනවා යනු මෙලෙස ඉන්දිය ඔස්සේ අරමුණ විද ගැනීමයි. මෙම අද්දුකීමිහි යථා ස්වභාවය නම් තිසියම් ඇසේ ආදි ඉන්දියකට රුපාදි අරමුණු පතිත වූ සැණින් එය නිරැද්ද වීමයි. පෙර නොතිනි හටගත් මෙම අද්දුකීම වර්තමානයෙහි හේතුන්ගේ එකතුවෙන් හටගෙන වර්තමානයෙහි ම ඉතිරි නැතිව නිරැද්ද වේ (අභුත්‍යා සම්භාතං ප්‍රාත්‍යා න හවිස්සෙනි). එහෙත් අප සිත්හි පවත්නා අවධාව තිසා එම අද්දුකීම කළින් එලෙස ම තිබූ දෙයක් ලෙසත් එය වර්තමානයෙහි දනෙන ලෙසට එලෙසින් ම මතුවට ගමන් කරන බවත් සිතේ. විද්‍රෝහනා වැඩිමෙන් ලැබෙන ඉහළ ම අවබෝධය නම් මෙම අවධාව කුමයෙන් දුරු වීමයි. එනම් අනිත්‍යතාව ප්‍රකට වීමයි.

පංචස්කන්ධය විද්‍රෝහනා කළ යුතු ආකාර

පටිසම්භිදාමග්‍රේපකරණයෙහි (පටි.ම. 2, 228 පිට) 'විපස්සනාකරා' කොටසහි විද්‍රෝහනා වැඩිය යුතු ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව දක්වා තිබේ. එහිදී පංචස්කන්ධය විවිධාකාරයෙන් සම්මරුණය කළ යුතු ආකාරය විස්තර වේ. පංචස්කන්ධය ප්‍රදෙක් සමුදය වය වශයෙන් පමණක් නොව හත්තිස් ආකාරයකින් තුවණින් විමසා බැලීමට (විද්‍රෝහනා කිරීමට) බුදුදහමින් උපදෙස් ලබා දේ. ඒ අනුව පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් (අනිවිතතා), දුක් වශයෙන් (දුක්බතා), රෝගයක් වශයෙන් (රෝගතා), ග්‍රැවක් වශයෙන් (ග්‍රැවතා), සැතැක් වශයෙන් (සැල්ලතා), විපතක් වශයෙන් (අසතා), ආබාධයක් වශයෙන් (ආබාධතා), පරසන්තක දෙයක් වශයෙන් (පරතා), බිඳෙන දෙයක් වශයෙන් (පලෝකතා), ව්‍යසනයක් වශයෙන් (ර්තිතා), උපදුවයක් වශයෙන් (ශ්‍රාපද්දතා), බිය ගෙන දෙන්නක් වශයෙන් (භයතා), උපසරුගයක් වශයෙන් (ශ්‍රාපස්ගතා), සැලෙන්නක් වශයෙන් (වලතා), සිදියන්නක් වශයෙන් (පහඩිගතා), අස්ථීර වූවක් වශයෙන් (අද්දුවතා), පිළිසරණක් නැත්තක් වශයෙන් (අත්තාණතා), සැගිවය නොහැකිකක් වශයෙන් (අලේනතා), අසරණ වූවක් වශයෙන් (අසරණතා), හිස් වූවක් වශයෙන් (රිත්තතා), තිසරු-තුවිෂ දෙයක් වශයෙන් (තුවිෂතා), යුත්‍ය වූවක් වශයෙන් (පුද්දුතා), අනාත්ම දෙයක් වශයෙන් (අනත්තතා), ආදීනව සහිත වූවක් වශයෙන් (ආදීනවතා), වෙනස් වන දෙයක් වශයෙන් (විපරිනාමධම්මතා), අසාර වූවක් වශයෙන් (අසාරකතා), පවත මූලකාරණයක් වශයෙන් (අසමූලතා), වධකයකු වශයෙන් (වධකතා), නැති වී යන්නක් වශයෙන් (විහවතා), ආසුවයන්ට හිත වූවක් වශයෙන් (සාසවතා), සංඛත/හටගත් දෙයක් වශයෙන් (සංඛතතා) මාරයා ඇමුණු ඇමක් වශයෙන් (මාරාමිසතා), හටගැනීම සහිත වූවක් වශයෙන් (ජාතිධම්මතා), දිරාපත්වීම ස්වභාව කොට ඇත්තක් වශයෙන් (ඡරාධම්මතා), රෝගී ස්වභාවය ඇත්තක් වශයෙන් (බ්‍යාධිධම්මතා), මරණය ස්වභාව කොට ඇත්තක් වශයෙන් (මරණධම්මතා), ගෙශකය ස්වභාව කොට ඇත්තක් වශයෙන් (සෝකඩම්මතා), හැඩීම ගෙන දෙන්නක් වශයෙන් (පරදේවධම්මතා), වැළපීමට හේතුවක් වශයෙන් (උපායාසධම්මතා), කෙලෙස් ඇති කරලන්නක් වශයෙන් (සංකිලේසිකඩම්මතා).

සත්ත්ව ජීවිතයේ පදනම වූ පංචස්කන්ධයේ යථා ස්වභාවය මෙලෙස යළි යුතින් නුවණින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵල වශයෙන් එහි යථාර්ථය වඩා වඩාත් ප්‍රත්‍යාග්‍ය වේ. එහි අවසාන ප්‍රතිඵලය නම් අවිද්‍යාව හෙවත් මෝභාන්ධකාරයෙන් සිත මිදිමයි. ඒ සමග ම ලෝහ, ද්‍රව්‍යයන්ගෙන් ද සිත නිවීමට පත් වේ. කුමයෙන් දුකින් තිදිනස්වීමේ මාවත විවර වේ.

සක්කාය දිටියියේ ආකාර විස්ස

අප සසර අනාදීම්ත කාලයක් විවිධ හශයන්හි උපදෙම්න් මැරෙන් ගමන් කිරීමටත් විශේෂයෙන් අපායගතවීමටත් බලපෑ ප්‍රධාන කරුණ නම් රුප, වේදනා, සක්ක්දා, සංඛාර, වික්ක්දාණ යන ස්කන්ධ පංචය පිළිබඳ වැරදි වැටහිමයි. මෙම වැරදි දැක්ම ඒ ඒ ස්කන්ධය පිළිබඳ ආකාර පහ බැහින් විස්සක් දක්වා විහිදී යයි. ඒ අනුව බුදුරුදුන්ගේ දහමෙහි ගැඹුරු යථාර්ථය මැනැවින් නොඇසු (අනුශ්‍රාත්වත්), එම අවබෝධය තුළ සිත මැනැවින් බැස නොගත් තැනැත්තා ස්කන්ධ පංචය පිළිබඳ මෙලෙස සිහි කරයි.

රුපං අන්තරෙන් සමනුපස්සන් (රුප ආත්ම වශයෙන් සලකයි)

රුපවන්තං වා අන්තානං (ආත්මය රුපවත් දෙයක් සේ සලකයි)

අන්තනි වා රුපං (ආත්මයෙහි රුපය ඇතැයි සිතයි)

රුපස්මිං වා අන්තානං (රුපය තුළ ආත්මය ඇතැයි සිතයි)

මෙලෙස වේදනා, සක්ක්දා, සංඛාර, වික්ක්දාණ යන සෙසු ස්කන්ධ පිළිබඳව ද අනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් ඇස, කන ආදි ඉන්දියන්ට රුප, ගබ්දාදී අරමුණු සම්බන්ධ වූ විට බාහිර රුපාදියෙහි සිත බැස ගනියි. එවිට තාශ්ණා, දාශ්ටේ, මාන වශයෙන් ඒවා පරාමර්ශනය කිරීම හේතුවෙන් රුප, ගබ්දාදීය තිත්‍ය, සැප, සුහ, ආත්ම වශයෙන් සලකයි. ජරා, මරණාදී දුක් සමුදාය යළි යුතින් හටගන්නේන්ත් නැවතත් සසර ගමන් කරන්නේන් මෙම අනවබෝධය නිසයයි.

ඉහත දක්වූ පරිදි ස්කන්ධ පංචය විද්‍රෝහනා නුවණින් වැඩීමේ ප්‍රතිඵල වශයෙන් ඇස ආදි ආයතන ඒ මොනොනෙහි හටගෙන නිරුද්ධ වන ස්වභාවයක් බව අවබෝධ වේ. එමෙන් ම රුපාදී අරමුණු පිළිබඳව ද එලෙසින් ම අවබෝධ වේ. මෙය ආයතන කුසලතාව නම් වේ. ග්‍රාවකයකු තුළ ඇති කරගත යුතු ඉහළ ම දක්ෂතාවක් ලෙස මෙය බුදුදහම තුළ විස්තර වේ. එමෙන් ම රුපාදී ස්කන්ධ පංචය සමුදාය, අක්‍රාම ආදි වශයෙන් නුවණින් මෙනෙහි කිරීම තුළින් එම පහ ම එක මොනොනෙහි පෙර නොතින් හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන ස්වභාවයක් බව ද ප්‍රත්‍යාග්‍ය වේ.

මෙති සියලු දහම් වැඩීමේ ඉහළ ම අවබෝධය නම් යමක් දුටු විය එය දැකීම් මාත්‍රයක් පමණක් ය, යමක් ඇසුවෙන් එය ඇසීම් මාත්‍රයක් පමණක් ය (දිටියේ දිටියිමන්තං සුන් සුනමන්තං ...) ආදි වශයෙන් ලැබෙන ජීවිතාවබෝධයයි. මෙම අවබෝධයන් සමග කුමයෙන් දුක නිරුද්ධ වනු ඇත. එමගින් ප්‍රඟා වෙළතසිකය ඉහළ ම මට්ටමට දියුණු වීම රැට හේතුවයි. පක්ක්දා ඉන්දිය දියුණු වන විට සද්ධා, විරිය, සති, සමාධි යන සෙසු ඉන්දිය ද දියුණුවට පත් වේ. මෙම පංච ඉන්දියන්ගේ දියුණුව කිසියම් ප්‍රද්‍රාගලයකුගේ සැබෑ දියුණුවයි. ආධ්‍යාත්මික ගමන් මගෙහි තමන් ස්ථීරව ගමන් කරන්නකු බව මෙමගින් තමාට ම තමා ගැන පිරික්සා බැලිය හැකිය.

මෙලෙස ස්කන්ධ පංචය පිළිබඳව යළි යුතින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵල වශයෙන් සුහ, සැප, තිත්‍ය, ආත්ම යන සතර විපල්ලාස දුරු වී ප්‍රයුව දියුණු වීම තුළින් අසුහ, දුක්බ, අනිත්‍ය, අනාත්ම යන යථාර්ථය ප්‍රත්‍යාග්‍ය වී කුමයෙන් දුකින් සිත මිදේ. රුපාදී කිසිදු බාහිර අරමුණකින් තම මානසික සංහිදියාව පැහැර ගත නොහැකි අකම්පිත මනසක් ඇති වේ. තමා සම්පූර්ණයෙන් තම සිතෙහි දියුණුව මත ත්‍රිය කරන සිත පිළිසරණ කොට වෙසෙන ධර්මය පිළිසරණ කොට වෙසෙන තැනැත්තකු බවට පත්වේ. බාහිර ලෝකයේ කිසිදු දෙයක් තුළින් කම්පාවට පත් නොවේ. බුදුදහමේ සඳහන් සැබෑ පිළිසරණ ලබා ගත් තැනැත්තකු බවට මෙමගින් පත් වේ.

වතුරාරක්ඛ හාවනා සතර කමටහන්

‘බුද්ධානුස්සති මෙන්තා ව අසුහා මරණස්සති,
ඉති ඉමා වතුරාරක්ඛ හික්ෂු හාවයෝ සිලවා’

බුදුදහමේ දැක්වෙන හාවනා කමටහන් අතර හතරක් ආරක්ෂක හාවනා වශයෙන් අතිතයේ පටන් නිතර පුරුණ කොට තිබේ. එනම් බුද්ධානුස්සති, මෙන්තා, අසුහ හා මරණානුස්සති වශයෙනි. තමා සිදු කරන ආනාපානසති ආදී පුධාන කමටහනට අමතරව දෙනිකව පුරුදු කරන මෙම හාවනා ක්‍රම මගින් එක් අතෙකින් තම ජීවිතයට ආරක්ෂාවක් මෙන් ම තම සිතට රැකවරණයක් ද සලසා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ. බුද්ධානුස්සතිය වැඩිමෙන් ගුද්ධාව දියුණු කොට තෙරුවන කෙරෙහි ම ප්‍රසාදය ඇති කර ධර්මය ක්‍රූල තිරත්වීමට උදෙස්ගය ඇති වේ. මෙතු හාවනා වැඩිමෙන් සිතට පිඩා ගෙන දෙන පටිසය (ද්වේෂය) මගහරවා අන් අය පිළිබඳව ප්‍රසාදය ජනක හැරීම දියුණු වේ. පටික්කුල මනසිකාරය වැඩිමෙන් රාගයෙන් වන පිඩාව දුරු වන අතර මරණානුස්සතිය වැඩිමෙන් ජීවිතයේ අතිත්තාව හා අල්ප බව වැටහි අප්‍රමාදිව ධර්මයෙහි හැසිරීමට උනන්දුව ඇති වේ.

ආනාපානසති හාවනාව වැනි කමටහනක් එකවිට ම වැඩිම ඇතැම් කෙනෙකුට අපහසු වීමට පුරුවන. සිතෙහි පවත්නා රඹ බවත් එය නිතර අරමුණු වෙත දිව යාමත් රට හේතුවයි. එම නිසා ආරම්භයෙහි ද ඉහත සඳහන් සතර කමටහන් පුරුණ කර තිබීම සිත රඹ බව හා විසිරුණු බව අඩු කොට සියුම් හාවනා අරමුණු වෙත සිත යොමු කරලීම පහසු කෙරේ. එබැවින් හාවනා වඩා ග්‍රාවකයන් බොහෝ විට මුලදී මෙම කමටහන් හතර වඩා සිත යම් පමණකට සමාධීමත් කොට ආනාපානසතියට පිවිසීම සාමාන්‍ය සිරිතයි.

බුද්ධානුස්සති:

සමසතලින් කමටහන් අතර දසඅනුස්සති ගණයට අයත් මෙය පළමුවන අනුස්සති හාවනාව වශයෙන් සඳහන් ව තිබේ. බුදුරජාණන් වහන්සේ යනු කරණාවෙන් හා ප්‍රයුහෙන් තම සිත ඉහළට ම දියුණු උන්තමයාණන් වහන්සේයි. කාම, රුප, අරුප යන තුන් ලොවහි උන්වහන්සේට සම කළ හැකි උතුමකු නොමැත. බුදුරජාන් ක්‍රූල පැවැති ‘අරහං...’ ආදී බුදුරුණ අනුව යළි යළින් සිත මෙහෙයවා සිහිය දියුණු කරමින් තම සිත සමාධීමත් කරලීම මෙහි ද සිදුවේ. එමගින් එක් අතෙකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුද්ධාව ගොරවය දියුණු වන අතර අනික් අතට සිත එක අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීමේ හැකියාව ද මෙමගින් දියුණු වේ. ගුද්ධාව දියුණු වූ පමණට මෙම සම්බුදු සපුනෙහි පිළිවෙත් පිරිමෙහි දූඩ් වීරයයක් උදෙසාගයක් හටගනී. සිතෙහි ඇතිවන මෙම වීරය තම සම, මස්, නහර, ඇට, ඇම්මිදුඩ විතිවිද ගොස් සමස්ත ගිරිය පුරා ද ව්‍යාප්ත වේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වන ගුද්ධාව හා ගොරවය ධර්මය හා සංස රත්නය කෙරෙහි ද පැතිරි යයි. මෙලෙස ගුද්ධාව තව තවත් දියුණු වේ. ‘සද්ධා මූලිකා සඩ්බේපි කුසලා ධම්මා’ යනුවෙන් දැක්වෙන පරිදි ගුද්ධාව සියලු කුසල දහම්වල පදනම වශයෙන් සඳහන් වේ.

ලොව පහළවන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ක්‍රූල පවත්නා ගුණ සම්බාය තවත් එබදුම බුදුරජාණන් වහන්සේ නමකට වුව ද තම ජීවිතය කාලය පුරා ම දේශනා කළ ද නිමාවට පත් කළ නොහැකි බව සඳහන් වේ. එතරම් ගුණ සම්බායකින් හෙවි සම්බුදු උතුමකුගේ වරිතයේ පැවැති අයිරීමත් ගුණ සම්බාය පුධාන කොටස් තවයකට බෙදා ‘අරහං’ ආදී වශයෙන් ගෙන ඒවා ක්‍රූල තම සිහිය යළි යළින් හාවිත කරමින් සිත සමාධීමත් කරලීම මෙමගින් සිදුවේ.

ඒ භාගයටත් බුදුරජාණන් වහන්සේ 'අරහං' නම් වන සේක... ආදී වගයෙන් එකිනෙක ගුණ සිහි කළ යුතු ය.

ඒ භාගයටත් බුදුරජාණන් වහන්සේ

1. අරහං : සියලු කෙලෙසුන්ගෙන් දුරැකූ අතර ලෝ වැසියන්ගේ සියලු පුදුප්‍රජාවන්ට සුදුසු වූ සේක.
2. සම්මා සම්බුද්ධයේ : අන් අයගේ උපකාරයක් තොමැති ව තම තුවණීන් ම වතුරාරය සත්‍යය අවබෝධ කොට සම්බුද්ධත්වයට පත් වූ සේක.
3. විජ්‍යාචරණ සම්පන්නේ : ප්‍රථමධාන ආදී දාන සහ සීලය, ඉන්දිය සංවරය ආදී වරණ ධර්මයන්ගෙන් යුත්ත වූ සේක.
4. සුගතේ : ගාන්ත ගමනින් නිවන වෙත පැමිණී අතර ගාන්ත වූ ප්‍රකාති ගමනකින් ද යුත්තවූ සේක.
5. ලෝකවිදු : කාම, රැඡ, අරැප යන තුන් ලොව පිළිබඳ ඇතැමිලක් සේ මැනැවීන් අවබෝධ කරලු සේක.
6. අනුත්තරෝ පුරිසදම්මසාරී : ලොව සැඩිපරුෂ පුද්ගලයන් කරුණා, මෙමත්, ප්‍රඟා යන ගුණ තමැති අව්‍යවහින් දමනය කළ සේක.
7. සත්‍ය දේවමනුස්සානම් : දෙවි මිනිසුන්ට ගාස්තාවරයා වූ සේක.
8. බුද්ධයේ : තමන් අවබෝධ කළ වතුරාරය සත්‍ය ධර්මය ලෝකයාගේ අවබෝධය පිණිස දේශන කළ සේක.
9. හගවා : අතිශය භාගයසම්පන්න උත්තමයකු වූ සේක.

ආරම්භයේ දී මෙම බුදුගුණ එකිනෙක මූල සිට අගටත් අග සිට මූලටත් අනුපිළිවෙළින් අරඹ සහිතව මෙනෙහි කිරීම වැදගත් වේ. සිත සමාධිමත් වෙත් ම එම ගුණ අතුරින් තමා වඩාත් කැමැති එක ගුණයක් තෝරාගෙන ඒ තුළ ම සිත එක්තුන් කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. තව ද මෙහි දී තමා ඉතා ප්‍රියමනාප පිළිම වහන්සේ නමකගේ හැඩැරුව සිතින් මවා ගෙන ඒ අවියස සිටින සේ සිතා බුදුගුණ වැඩිම ද වැදගත් වේ.

බුදුගුණ භාවනා වැඩිමේ ආනිසංස වගයෙන් නිතර බුදුරජාණන් වහන්සේ තමා සම්පයෙහි වැඩ සිටින සේ දැනෙන අතර තමා අතින් වරදක් සිදුවීමට ලං වූ විට හිරිහිතප් දෙක මතු වී වහා එම වරදින් මිදිමට අනුබල ලැබේ. තවද තමාට තනියක් බියක් නොදනෙන අතර තම හද මඩල බුදුමැදුරක් සේ ආලෝකවත් වීමට ද නිතර වඩා බුදුගුණ භාවනාව උපකාරී වේ.

මෙලෙස බුද්ධානුස්සතිය වැඩිම, ඔම්මානුස්සතිය භා සංසානුස්සතිය වැඩිමට උපකාරී වන අතර තෙරුවන කෙරෙහි ම ප්‍රසාදය ගුද්ධාව දියුණු වී ධර්ම මාරුගයේ ඉදිරියට යාමට දිරිය විරිය දියුණු වනු ඇත. ඒ අතර සතර සතිප්‍රවිධානය තුළ සිහිය පිහිටුවා ගැනීමට ද මෙම ගුද්ධාව උපකාරවත් වේ. සතිප්‍රවිධානය තුළ සිහිය දියුණු වෙත් ම සිත තව දුරටත් සමාධිමත් වන අතර සමාධිමත් සිතින් අනිත්‍යාදී ත්‍රිලක්ෂණ මෙනෙහි කොට ප්‍රඟාව දියුණු කරලීමට මෙම ගුද්ධාව උපනිගුය වේ.

Buddhānussati Bhāvanā

(Contemplation on the Qualities of the Buddha)

*Iti pi so bhagavā, araham, sammāsambuddho, vijjācaranasampanno,
sugato, lokavidū, anuttaro purisadammasārathi, satthā devamanussānam,
buddho, bhagavā ti.*

Such, indeed, is the Exalted One: Worthy one: Supremely Enlightened, Endowed with Knowledge and Conduct, Well-gone, Knower of world, Incomparable trainer of persons to be tamed, Teacher of gods and men, Enlightened and Exalted.

Itipi so bhagavā - Such, indeed, is the Exalted One

Araham - Worthy one

Sammāsambuddho - Supremely Enlightened

Vijjācaranasampanno - Endowed with Knowledge and Conduct

Sugato - Well-gone

Lokavidū – Knower of the world

Anuttaro purisadammasārathi – Incomparable trainer of persons to be tamed

Satthā devamanussānam - Teacher of gods and men

Buddho – Enlightened

Bhagavā – Exalted

මෙත්තා භාවනා :

සියලු සත්ත්වයේ සූච්‍යත් වේවා යන පැතුමෙහි යළි යළින් සිහිය වඩිමින් මෙත් සිත දියුණු කිරීම මෙත්තා භාවනාවයි. මෙමගින් එක් අතකින් මෙත් සිතිවිල්ල තුළ සිත සමාධිමත් කිරීමත් අනික් අනින් සිත්හි පවත්නා ද්වේෂය දුරුකොට මෙත් සිසිලෙන් සිත නිවාලීමත් අපේක්ෂා කෙරේ.

පෙළ දක්මෙහි නොයෙක් තැනැහි මෙත්තා භාවනාව වඩින ආකාරයත් එහි වැදගත්කම භා ආනිසංසත් පිළිබඳව කරුණු දක්නට ලැබේ. ඒ අතර (කරණිය) මෙත්ත සූත්‍රය (පුත්තනිපාත, බුද්ධකපාය), මෙත්තානිසංස සූත්‍රය (අං.නි.), මෙත්තා කරා (පරිසම්හිදාමග්ග) යනාදි දේශනා ප්‍රමුඛ වේ. මෙත්තා භාවනාව සිත එකග කර ගැනීමේ සමඟ කම්ටහනක් වශයෙන් ද, අමතුප්‍රාග උපත්ව දුරුකිර ගැනීමේ උපත්වයක් වශයෙන් ද විසකුරු සර්පයන්ගෙන් වන භානි වළක්වා ගැනීමේ ක්‍රමයක් වශයෙන් ද, නොයෙක් අනතුරු වසවිස සතුරු කරදර සමනය කර ගැනීමේ උපත්වයක් වශයෙන් ද, මානසික ආතතිය දුරුකිර ගැනීමේ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ද, අන් අයට යහපත ආයිරවාදය පුරුණා කිරීමේ ක්‍රමයක් වශයෙන් ද සමාජගත ජ්විතයෙහි අන් අය සමඟ සූහද්ව ව්‍යිය කිරීමට මාවතක් වශයෙන් ද, ද්වේෂය නමැති නිවරණය දුරු කර ගැනීමේ උපායක් වශයෙන් (ආහාර පුත්ත, සං.නි. 5-1) ද සතර ඉරියවිවෙහි දී ම පුදුණ කළ හැකි සරල භාවනා ක්‍රමයක් වශයෙන් ද (තිටියිං වර් නිසින්නෝ වා යාවනස්ස විගතලිද්ධේරී, විද්‍රුෂනා වැඩිමට පසුවීම සකස් කර ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් ද සඳහන් කර තිබෙනු දක්නට ලැබේ.

පුත්තනිපාතයෙහි මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි තිරවාණ නමැති ගාන්ත පදය සාක්ෂාත් කරනු රිසි යමකු විසින් වැඩිය යුතු ගුණාංග අතර මෙත්තා වැඩිම විශේෂයෙන් අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ධර්මගුවනය කිරීමෙන් සම්මාදිවයිය ඇති කරගත් තැනැත්තා තුළ සම්මා සංක්ෂේප තිරායාසයෙන් දියුණු වේ. ඒ අනුව අව්‍යාපාද භා අවිහිංසා සංක්ෂේප මිහු තුළ වර්ධනය වේ. එනම් අන් අය පිළිබඳ සිතින් ද්වේෂ නොකරන අතර කායික හිංසාවක් තැමුදු කිරීමෙන් වළකී. මෙය මෙත්තා වඩින්නා තුළ ඇතිවන මානසික ස්වභාවයයි. හැම සත වෙත මෙත් සහගත සිතින් බැලීමට තිතර පෙළැඳි. සිතට පීඩාව ගෙන දෙන ප්‍රධාන අකුසල විතර්ක අතර ද්වේෂය පාලනය කර ගත හැකි ප්‍රධානතම භාවනාව වශයෙන් බුදුදහමෙහි දැක්වෙන්නේ මෙත්තා වැඩිමයි. යමකු මානසික සූවතාව ලැබීමේ මාවතෙහි කෙතෙක් දුරට තියැලී සිටිනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ මෙත්තා භාවනාවයි. දෙනික ජ්විතයෙහි මූලුණපාන ලොහෝ සම්බාධක මගහරවා ගෙන තමන් සිදු කරන යහපත් කටයුතු සෑල්ල කර ගැනීම සඳහා මෙත්තා භාවනාව වැඩිමෙන් ලැබෙන යහපත අනත්ථය. කරණිය මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි තුළ (බියට පත්වන), ස්ථාවර (රහන්), දිරුස, මහත්, මධ්‍යම, කොට, සිපුම්, ස්ථ්‍රීල, පෙනෙන, නොපෙනෙන, දුර, ලග, ඉපදුණ, උපතක් අපේක්ෂාවෙන් සිටින ආදි වශයෙන් විවිධ මට්ටම්වල සිටින සියලු සත්ත්වයේ සූච්‍යත් වෙත්වා (සඩ්බේ සත්තා හටන්තු සූඩ්තත්තා) යන සිතිවිල්ල තිතර වැඩිමේ වැදගත්කම අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ඒ අතර කිසිවෙක් කිසිවකු නොරවන ඉක්ම නොයන දොස් නොනගතන ආදි ගුණාංගයන්ගෙන් යුතුක් වීමේ වැදගත්කම ද දක්වා ඇති. උඩ, යට සරස ආදි වශයෙන් කිසිදු හේදයකින් තොරව ලොව සිටින සියලු සත්ත්ව වෙත සතර ඉරියවිවෙහි දී ම මෙත් වඩිමින් සෙත් පතමින් මවක තම එක ම දරුවාට දක්වන සෙනෙහස බදු මෙම්යියකින් යුතුව මෙත් සහගත නෙතින් ලොව සැම දෙස බැලීමේ ඇසක් ඩුරු කර ගැනීමට මෙමගින් අනුශාසනා කෙරේ. ඩුදෙක් මෙත්තා සහගත මනෝ කරමය පමණක් නොව රට අනුගත වූ කාය භා වාග් කරමයන්ගෙන් ද යුතුක් වීමේ වැදගත්කම බුදුදහමින් අවධාරණය කෙරේ (මෙත්තාසහගත කායකම්, මෙත්තාසහගත විවිධ මෙත්තාසහගත මනෝකම්).

මෙත්තා භාවනාව වැඩිය යුතු ප්‍රධාන ආකාර තුනක් පිළිබඳව පරිසම්හිදාමග්ගයෙහි මෙත්තාකරා යන තේමොවෙහි සඳහන් වේ.

ඒනම්,

1. අනෝධිස එරණ (සීමාරහිත) වශයෙන් ගෙන මෙත් වැඩීම

ලොව වෙසෙන සත්ත්වයන් සීමා රහිත වශයෙන් ගෙන මෙත් වැඩීම මෙහි දී දක්වා තිබේ. මෙහි අනුප්‍රහේද පහකි. ඒනම්, සබැඩ් සත්තා, සබැඩ් පාණා, සබැඩ් භූතා, සබැඩ් පුර්ගලා, සබැඩ් අත්තහාවපරියාපන්නා යනුවෙනි.

2. ඕධිස එරණ (සීමා) වශයෙන් ගෙන මෙත් වැඩීම

ලොව වෙසෙන සත්ත්වයන් ස්ත්‍රී - පුරුෂ ආදි වශයෙන් සීමාවන්ට බෙදා මෙත් වැඩීම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රහේද භහකි. ඒනම්, සබැඩා ඉඟියෝ, සබැඩ් පුරිසා, සබැඩ් අරියා, සබැඩ් අනරියා, සබැඩ් දේවා, සබැඩ් මනුස්සා, සබැඩ් (නිරයවැසියෝ) විනිපාතිකා වශයෙනි.

3. දිසා එරණ (දිසා) වශයෙන් ගෙන මෙත් වැඩීම

පෙරදිග, අපරදිග ආදි දිකා වශයෙන් සත්ත්වයන් බෙදා මෙත් වැඩීම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රහේද දහයකි. ඒනම් පුරත්මීමාය (නැගෙනහිර) දිසාය, පවිෂ්මාය (බටහිර) දිසාය, දක්ඩිණාය (දකුණු) දිසාය, පුරත්මීමාය අනුදිසාය (රිසානා), පවිෂ්මාය අනුදිසාය (හිනිකොණ), උත්තරාය අනුදිසාය (වයඹ), දක්ඩිණාය අනුදිසාය (නිරිත), හෙවිසීමාය (යට) දිසාය, උපරිමාය (උඩි) දිසාය වශයෙනි.

මෙලෙස විවිධාකාරයෙන් සලකා ලෝවැසි සත්ත්වයෝ වෙටර නැත්තෙක් වෙත්වා, බිය නැත්තෙක් වෙත්වා, සුවපත් වෙත්වා ... ආදි වශයෙන් සෙත් පැතීම සිදු වේ.

පරික්කුල මනසිකාර (කායගත්තාසන්) හාවනා :

ක්‍රිරයේ පවත්නා කෙසේ, ලොම් ආදි කොටස් 32 පිළිබඳව යළි යළින් නුවණීන් මෙනෙහි කරමින් එහි පවත්නා පිළිකුල් බවත්, අනාත්මතාවන් සිහිකරමින් රාගය හා ආත්ම සංඡාව දුරුවන අසුරින් සිත දියුණු කිරීම මෙහි දී ඒ එකිනෙක කොටස් වරණ (වණණ) වශයෙන්, පිහිටීම් (සණ්ධාන) වශයෙන්, දිකා (දිසා) වශයෙන්, අවකාශ (අවකාස) වශයෙන් මෙනෙහි කිරීමෙන් වඩාත් ප්‍රතිඵල ලද හැකි වේ. ක්‍රිරයේ කොටස් සියල්ල එක්තැන් ව ඇති විට ගණ සංඡාවන් ගෙන සත්ත්වයකු පුද්ගලයකු වශයෙන් සැලකුව ද මෙහි ඇත්තේ කුණප කොටස් 32ක එකතුවක් බවත් එය සතර මහාභූතරුප වශයෙන් එකරායි වී රට මනසේ ක්‍රියාකාරීත්වය ලැබුණු විට සත්ත්වයකු ලෙස ක්‍රියාත්මක වන බව පිළිබඳ අවබෝධය මෙමගින් දියුණු වේ. පරික්කුල මනසිකාර හාවනාව වැඩීමෙන් ජීවිතයේ අනවශ්‍ය කළකිරීමකට හෝ අසුහවාදී ආකල්පයකට පත්වීම නොව වඩාත් ප්‍රබෝධවත් ව මෙන් ම යථාර්ථවාදීව ජීවිතයට මූහුණු දීමේ ගක්තිය දියුණු කරලිම මෙමගින් සිදුවේ.

කෙසේ (කේසා), ලොම් (ලොම්ගා), තිය (නබා), දත් (දන්නා), සම (නලේරි), මස් (මංසා), තහර (නහාරු), ඇට (ඇටියි), ඇටම්ප්‍රාල (ඇටියිම්ස්ස්ප්‍රාල), වකුග්‍රු (වක්කං), හදවත (හදයං), අක්මාව (යකනං), දලුව (කිලෝම්කා), බඩිව (බිඩකා), පෙනහැල (පෙන්පාසා), මහබිවැල් (අන්න්නා), කුඩාබිවැල් (අන්නගුණා), තොපැසුණු අහර (ලදරියං), අසුවි (කරිසා), පිත (පිත්තං), සෙම (සෙම්හං), සැරව (පුබිබේ), ලේ (ලේහිනං), දහඩිය (සේදේරි), මේදය (මේදේරි), කදුල (අස්ස්ප්‍රාල), භුරුණු තෙල් (වසා), කෙල (බේලේ), සෞටු (සේස්සානිකා), සඳම්ප්‍රාල (ලසිකා), මොලය (මොල්ප්‍රාලං), මූතු (මූත්තං) ආදි කොටස් පිළිබඳව එහි ඇති තතු නුවණීන් යළි යළින් මෙනෙහි කරමින් සිත සමාධිමත් කරලිම මෙමගින් සිදු වේ. එමගින් සිතට නැගෙන රාගය දුරුකරලීමට ද අවස්ථාව උදාවේ.

There are in this body: hairs of the head (*Kesā*), body hairs (*lomā*), nails (*nakhā*), teeth (*dantā*), skin (*taco*), flesh (*mamsam*), sinews (*nahāru*), bones (*aṭṭhi*), bone-marrow (*aṭṭhimiñjam*), kidneys (*vakkam*), heart (*hadayaṁ*), liver (*yakanam*), pleura (*kilomakaṁ*), spleen (*pihakam*), lungs (*papphāsam*), intestines (*antam*), mesentery (*antaguṇam*), undigested food (*udariyam*), excrement (*karīsam*), bile (*pittam*), phlegm (*semham*), pus (*pubbo*), blood (*lohitam*), sweat (*sedo*), fat (*medo*), tears (*assu*), grease (*vasā*), spit (*kheļo*), mucus (*singhānikā*), synovial fluid (*lasikā*), urine (*muttanti*) and the brain in the head (*matthaluṅgam*).

මරණානුස්සති :

අප ජීවිතයට අනිවාර්යයෙන් ම කවදා හෝ එලඹෙන මරණය පිළිබඳ ‘ජීවිතං අනියතං මරණං තියතං’ සිහිය වච්මින් සිත සමාධිමත් කරලීම මෙමගින් සිදුවේ. මරණානුස්සති භාවනාව එක එතකින් සිත සමාධිමත් කරලීමේ කමටහනක් වශයෙන් ද ජීවිතයේ අප්‍රමාදී බව ඇති කරලීමේ උපකුමයක් වශයෙන් ද භාවිත කෙරේ.

1. වධකප්වීපරියාන :

වධකයකු තමා පිටුපස අවියක් දරා ලුහුබඳින්නාක් මෙන් මරණය තීතර එන බව

2. සම්පත්තිවිපත්ති :

සියලු සම්පත් පැහැර ගන්නා බව (නීරෝගීබව, යොවුන්බව, ජීවිතය)

3. උපසංහරණ :

ලොව ජ්වත්වූ කිරීම්ත්, ප්‍රක්ෂේවත්, ගක්තිමත් සඳ්ධිමත් සිහිකිරීමයි (යසමහන්ත, ප්‍රක්ෂේමහන්ත, එමහන්ත, ඉද්ධිමහන්ත, ප්‍රක්ෂේමහන්ත, පව්චේකබුද්ධ, සම්මාසම්බුද්ධ) අය භා සසදමින් තමාගේ ජීවිතයට ද මරණය පැමිණෙන බව

4. කායබහුසාධාරණ :

බොහෝ සත්ත්වයන්ට මේ කය අයත් බව (අසුවක් කුලයක පණුවන් සිටින බව)

5. අනිමිත්ත :

කය පිළිබඳව නියත වශයෙන් කිව නොහැකි කාරණ පහකි. එනම් ජ්වත් වන කාලය, මරණයට හේතුවන රෝගය, මැරෙන දිනය, ගරීරය මිහිදන් කරන තැන, උපදින තැන යනු ඒවායි. මේ පිළිබඳව ද නුවෙන් සිහිකිරීම මරණානුස්සතියේ දී සිදු වවේ.

‘ජීවිතං ව්‍යාධි කාලෝ ව දේහනික්බේපනං ගති,
පස්ස්වේන් ජ්වලෝකස්මි අනිමිත්ත න ස්ඳායෙර.’ (විසුද්ධිමග්ග)

ඉහත සඳහන් බුද්ධානුස්සති, මෙත්ත, අසුහ, මරණ යන භාවනා කමටහන් සතර ආරක්ෂක කමටහන් හතරක් වශයෙන් සලකා අනිතයේ පටන් බොහෝ භාවනානුයෝගීන් තීතර පුගුණ කළ බව සඳහන් වේ. බුද්ධානුස්සතිය වැඩිමෙන් අගුද්ධාවෙන් සිත රක ගැනීමත්, මෙත් භාවනා වැඩිමෙන් ද්වේපයෙන් සිත රකගැනීමත්, අසුහ භාවනා වැඩිමෙන් රාගයෙන් සිත රක ගැනීමත්, මරණානුස්සති වැඩිමෙන් ප්‍රමාදී බවින් සිත රක ගැනීමත් අපේක්ෂා කෙරේ. සතර දිසාවහි සිටින ආරක්ෂකයන් හතර

දෙනෙකු මෙන් මෙම හාටනා හතර තම සිතට රැකවරණය සලසයි. එලෙස මෙම හාටනා හතර නිතර පුදුණ කිරීම ආනාපානසනි ආදි ප්‍රධාන හාටනාවක් වැඩීමට උපකාරී වන්නාක් මෙන් ම විද්‍රෝහනා හාටනාව සථාපන කර ගැනීමට ද හේතු වනු ඇත. තව ද මෙම හාටනා හතර ම පුදෙක් එක තැනෙක වාචි වී පමණක් කරන හාටනා තොට සතර ඉරියවිවේ ම පුහුණු කළ හැකි හාටනා වීම විශේෂත්වයකි. එමතිසා දිනකට කිහිප වරක් මෙම සතර කම්ටහන් පුදුණ කිරීමෙන් තමාට මහත් අර්ථයක් සලසා ගැනීමටත් සමඟ - විද්‍රෝහනා හාටනා සාර්ථක කර ගැනීමටත් බෙහෙවින් උපකාරී වේ.

තවද සමඟ කම්ටහන්හි ආතිසංස වශයෙන් තම කුසලය වඩාත් ගක්තිමත්ව අතිත අකුසල කර්මයන්හි ගක්තිය දුර්වල කරලීමටත් තම අතිත කුසල කර්මලයන් වඩාත් ප්‍රබල කර ගැනීමටත් නැකියාව ලැබේ. සෙසු දාන, සිල කුසලයන්ට වඩා හාටනාව වඩාත් බලගතු කුසලයක් බවට පත් වේ. තම පුණු ගක්තිය දියුණු කර ගැනීමේ වඩාත් සාර්ථක මෙන් ම වේගවත් ම ක්‍රමය හාටනාවයි.

මෙම සතර කම්ටහන් ම මූලදී සමඟ කම්ටහන් වශයෙන් එනම් සිත සමාධිමත් කර ගැනීමේ හාටනා ක්‍රම වශයෙන් හාටිත කෙරේ. එමගින් සිත සමාධිමත් කළේහි අතිතය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ සංඛ්‍යාත විද්‍රෝහනාව වෙත සිත යොමු කර ගැනීම පහසු වේ. බුදුදහමේ සඳහන් සියලු හාටනා කම්ටහන්හි ස්වභාවය නම් ජ්‍යෙෂ්ඨ සියලුල සම්මාදිවිධිය වෙතත් දුනෙහි හටගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධයෙන් ආරම්භ කරන බැවින් සිත සමාධිමත් වන විට යථාර්ථ ද්‍රුණය වෙත සිත යොමු කරලිමයි. එතිසා මෙම සියලු කම්ටහන් නිවන් මග විවර කෙරෙන දොරටු ලෙස හාටිත කළ හැකි වීම ජ්‍යෙෂ්ඨයෙහි පවත්නා විශේෂත්වයයි. ‘සමාජීතෝර් තික්බලේ යථාභ්‍යතං ප්‍රජානාති’ යනුවෙන් දහමෙහි නිතර සඳහන් වන්නේ මෙම ලක්ෂණයයි. එනම් සිත සමාධිමත් වූ විට යථාභ්‍යත යාන ද්‍රුණය හෙවත් ස්කන්ධ, ධාතු, ආයතනයන්හි හටගැනීම (සමුද්‍ය), නිරුද්ධවීම (වය) දැකීමේ තුළුණ පහළ වන බවයි.



ඔබ සැමැව තෙරුවන් සරණය !

රිවර්සයිඩ් මොරිනෝ වැලිහි

ශ්‍රී සම්බුද්ධාලෝක බෙඛ්ද විභාරස්ථානය

ගෞතම සම්බුද්ධ සසුනෙහි සනාතන රැකවරණය උදෙසා පැවැත්වෙන

හාටනා සම්හාඡණය

ඩු.ව. 2561 උදුවත් මස (2017 දෙසැම්බර 2 වන ගනී දින)

(UD)